



**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2023 ජනවාරි මස 25 වන දින

**මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 01-2023 ජනවාරි**


**ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී**

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජනවාරි මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා මෙන්ම පුරෝකථන සැලකිල්ලට ගෙන, උද්ධමන පීඩන පාලනය කිරීමට මුදල් තත්ත්වයන් ප්‍රමාණවත් ලෙස දැඩිව පවතින බව සහතික කිරීම සඳහා දැනට පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. එවැනි දැඩි මුදල් තත්ත්ව මෙන්ම දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමන අපේක්ෂා පහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් 2023 වසර අවසානය වන විට උද්ධමනය අපේක්ෂිත මට්ටම් කරා අඩු කිරීමටත් මැදි කාලීනව ආර්ථික සහ මිල ස්ථායීතාව යථා තත්ත්වයට පත් කිරීමටත් මහ බැංකුවට හැකියාව ලැබෙනු ඇත.

**මෑත මාසවලදී උද්ධමනය අපේක්ෂා කළ පරිදි අඛණ්ඩව අඩු වූ අතර ඉදිරියේදී වඩා වේගවත් ලෙස උද්ධමනය පහළ යනු ඇතැයි පුරෝකථනය කෙරේ**

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මෙන්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට සහ මූලික උද්ධමනය අපේක්ෂා කළ පරිදි අඛණ්ඩව තෙවැනි මාසයටත් 2022 දෙසැම්බර් මාසයේදී අඩු විය. දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස සමස්ත ඉල්ලුම අඩු වීම, දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වර්ධනයන් සහ ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් පහළ යෑම දේශීය මිල ගණන් අඩු වීමට දායක වීම මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මගින් සහාය ලබමින් උද්ධමනයේ අඩු වීම 2023 වසරේදීද අඛණ්ඩව සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

### මතුපිට උද්ධමනයේ පුරෝකථන



#### සටහන: පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ

උද්ධමන ව්‍යාප්ති සටහන (Fan chart) මගින් මූලික පුරෝකථන පථය වටා පවතින අවිනිශ්චිතතාව ක්‍රමයෙන් වර්ධනය වන පරිදි වූ විශ්‍රමිත පරාස භාවිත කිරීමෙන් විදහා දැක්වේ. රූප සටහනේ දැක්වෙන විශ්‍රමිත ප්‍රාන්තර (Confidence Intervals, CI) මගින් මැදිකාලීන උද්ධමනය විචලනය විය හැකි අගය පරාසයන් දක්වයි. විශේෂයෙන්, තද කොළ පැහැති ප්‍රදේශය සියයට 50 විශ්‍රමිත ප්‍රාන්තරය දක්වන අතර, එමගින් උද්ධමනයේ සැබෑ අගය මෙම පරාසය තුළ පැවතීමේ සියයට 50ක සම්භාවිතාවයක් පවතින බව පෙන්වීමේ කරයි. විශ්‍රමිත පරාසයන් මගින් උද්ධමනය දීර්ඝ කාලයකට පුරෝකථනය කිරීමේදී ඇතිවිය හැකි අවිනිශ්චිතතාවයේ ඉහළ යෑම පෙන්වීමේ කරයි.

මෙම පුරෝකථන, 2023 ජනවාරි මස පුරෝකථන වාරයේදී පැවති දත්ත, උපකල්පන සහ විනිශ්චයන් මත පදනම්ව සිදු කර ඇත. ක්‍රමයෙන් ලිහිල් වනු ඇතැයි අපේක්ෂිත ගෝලීය ඉන්ධන සහ ආහාර මිල පිළිබඳ වන වර්තමාන පුරෝකථන සහ එම අඩු වන මිල මට්ටම් දේශීය මිල ගණන් වලින් පිළිබිඹු වනු ඇතැයි වන අපේක්ෂාවන්; ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ විභව මට්ටමට වඩා අඩු වර්ධන මට්ටම්; සහ ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් සහ අපේක්ෂිත මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් හැඟවෙනු ලබන ගෝලීය මූල්‍ය තත්ත්වයන් දැඩි වීම මත මෙම පුරෝකථන රඳා පවතී. තවද, ආර්ථික ආකෘති මගින් ලබාදෙන පොලී අනුපාතික මාර්ගය අනුගමනය කිරීම සහ එමගින් වන සාර්ව ආර්ථික ක්‍රියාමාර්ග මෙන්ම මැදි කාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම පුරෝකථනය කර ඇති උද්ධමන මට්ටම් ළඟා කර ගැනීම සඳහා වන අත්‍යවශ්‍ය අංග වේ. මෙම උපකල්පනවල සිදුවන සැලකිය යුතු වෙනස්කමක් මගින් සැබෑ උද්ධමනය ඉහත සඳහන් මාර්ගයෙන් අපගමනය වීමට හේතු විය හැකිය.

පවත්නා දේශීය හා ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් සහ භූ-දේශපාලනික අර්බුද මධ්‍යයේ වත්මන් පුරෝකථන හා සම්බන්ධ අවිනිශ්චිත බව සාමාන්‍ය කාලයන්ට වඩා බෙහෙවින් ඉහළ වේ. විශේෂයෙන්ම, බලශක්ති මිල ගණන් ඉහළ දැමීම; විදුලි ගාස්තු ඉහළ දැමීමේ පසු බලපෑම; ගෝලීය බලශක්ති හා ආහාර මිල ගණන්වල පහළ යෑම දේශීය පාර්භෝගිකයන් වෙත ලබා දීම ප්‍රමාද වීම; අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියේ සිදු විය හැකි වෙනස්වීම් සහ දුර්වල ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති විය හැකි සැපයුම් අංශයේ අවහිරතා ආදිය හේතුවෙන් අපේක්ෂිත උද්ධමනය ඉහළ යෑමේ අවිනිශ්චිතතා ඇති විය හැකිය. කෙසේ වෙතත්, මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වීම; සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් වූ උද්ධමන පීඩන පාලනය කිරීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීම සහ අපේක්ෂා කළ කාලයට වඩා වේගයෙන් ගෝලීය වෙළඳ හාණ්ඩ මිල ගණන් පහළ යෑම මගින් උද්ධමන පීඩන අඩු විය හැකි අතර එමගින් අපේක්ෂිත උද්ධමනය පහළ යෑමේ අවිනිශ්චිතතා ඇති විය හැකිය.

මහජනතාවට දැනුම්වත් තීරණ ගැනීමට හැකිවන පරිදි උද්ධමන දැක්මෙහි අපේක්ෂිත වෙනස්කම් තීරත්තරව ඔවුන්ට සන්නිවේදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටියි.

**දේශීය ආර්ථික ක්‍රියාකාරකම් 2022 වසරේදී සැලකිය යුතු ලෙස සංකෝචනය වීම හා සැපයීමේදී 2023 වසරේ අවසානය වන විට ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ**

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තුවලට අනුව, මූර්ත ආර්ථිකය 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස නවය තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.1කින් සංකෝචනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම මෙන්ම දේශීය සැපයුම් තත්ත්වයන්ට පවතින බාධා හමුවේ මූර්ත ක්‍රියාකාරකම් 2022 අවසාන කාර්තුවේදී ද සංකෝචනය වී ඇතැයි අපේක්ෂා කෙරේ. කාලෝචිත ලෙස නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමත් සමඟ දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩිදියුණු වීම් මගින් 2023 වසර තුළදී ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, විදේශ විනිමය ප්‍රවාහයේ අපේක්ෂිත වර්ධනය වීම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර හා ආයෝජකයින්ගේ අපේක්ෂා වැඩිදියුණු වීම මගින් ඉදිරි කාලය තුළදී ආර්ථිකයේ අපේක්ෂිත යථා තත්ත්වයට පත් වීම ශක්තිමත් කරනු ඇත.

**ඉහළ මට්ටමක පවතින වෙළඳපොළ පොලී අනුපාතික පහළ යෑම ආරම්භ වී ඇති අතර ඉදිරි කාලය තුළදී තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ**

මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග මෙන්ම දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළඳපොළෙහි සමස්ත අපේක්ෂා වර්ධනය වීම සඳහා ප්‍රතිචාර වශයෙන් ඉහළ මට්ටමක පවතින වෙළඳපොළ පොලී අනුපාතික ක්‍රමයෙන් පහළ යෑම ආරම්භ වීමේ සලකුණු නිරීක්ෂණය විය. මහ බැංකුවේ නිත්‍ය පහසුකම් මත බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඉහළ රැඳියාව අඩු කිරීම සඳහා මහ බැංකුව විසින් මෑතකදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ඊට සමගාමීව විවට වෙළඳපොළ කටයුතු සිදු කිරීම හේතුවෙන් දේශීය මුදල් වෙළඳපොළෙහි ද්‍රවශීලතාව වැඩිදියුණු විය. මෙය අන්තර් බැංකු වෙළඳපොළ ක්‍රියාකාරීත්වය වර්ධනයට හේතු විය. ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම මෙන්ම නිල ණය හිමියන්ගෙන් ලැබීමට අපේක්ෂිත "මූල්‍ය සහතික" මත ආයෝජකයන්ගේ අපේක්ෂා වර්ධනය වීම හේතුවෙන් රාජ්‍ය සුරැකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, එමගින් රාජ්‍ය සුරැකුම්පත් සම්බන්ධයෙන් පවතින ඉහළ අවදානම් පහළ යෑම පිළිබිඹු කෙරේ. මේ අතර, ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම හේතුවෙන් වෙළඳපොළ තැන්පතු පොලී අනුපාතික ද සැලකිය යුතු ලෙස පහළ යෑමක් පෙන්නුම් කර ඇත. මෙම ප්‍රවණතා ඉදිරි කාලය තුළදී ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතික පහළ යෑම සඳහා හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, දැඩි මුදල්

තත්ත්ව සහ ආර්ථික ක්‍රියාකාරකම් පහළ යෑමට ප්‍රතිචාර වශයෙන් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය අඛණ්ඩව පහළ ගියේය. අඩු වේගයකින් වුවද, මුදල් ප්‍රසාරණය ද ඉහළම මට්ටමේ සිට පහළ යෑමක් වාර්තා කළේය.

**දැඩි අභියෝග මධ්‍යයේ වුවද විදේශීය අංශය තවදුරටත් ස්ථාවරව පවතින අතර ණය හිමියන්ගේ “මූල්‍ය සහතික” සම්බන්ධයෙන් අපේක්ෂිත වැඩිදියුණු වීම් සමග විදේශීය අංශයේ ඉදිරි දැක්ම ධනාත්මකව පවතී**

අපනයන ඉපයීමේ වල ඉහළ යෑම සහ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හා විදේශ විනිමය ද්‍රවශීලතා සීමා හේතුවෙන් ආනයන වියදම් සැලකිය යුතු ලෙස පහළ යෑමක් සමග, මෑත වසරවලට සාපේක්ෂව වෙළඳ හිඟය 2022 වසරේදී සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ක්‍රමයෙන් වර්ධනය වීම මෙන්ම සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් වීම, පසුගිය මාස කිහිපයේදී ජංගම ගිණුමේ ශේෂය වර්ධනය වීමට උපකාරී වූ අතර දේශීය විදේශ විනිමය වෙළඳපොළේ පැවති අධික පීඩන ලිහිල් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, විනිමය අනුපාතිකය සාපේක්ෂව ස්ථාවරව පැවති අතර, එය 2023 වසරේ මේ දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු අතිප්‍රමාණය වීමක් වාර්තා කර ඇත. 2022 වසර අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ. ජ. ඩොලර් බිලියන 1.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒන මහජන බැංකුවෙන් ලබාගත් එ. ජ. ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙයට ඇතුළත් වේ. ඉදිරි කාලය තුළදී අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම හා සම්බන්ධ කටයුතු අවසන් කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් පසුව සිදුවන වර්ධනයන් මෙන්ම විදේශීය ජංගම ගිණුමේ වර්ධනයන් සමග විදේශීය අංශයේ ඉදිරි දැක්ම වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී**

ඉහත දක්වා ඇති පරිදි දේශීය හා ගෝලීය වශයෙන් වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජනවාරි මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ අපේක්ෂිත ක්‍රියාවලිය අනුගමනය කිරීමට ආර්ථිකයේ පවතින මුදල් තත්ත්වයන් ප්‍රමාණවත්ව පාලනය වී පවතින බව සහතික කිරීම සඳහා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. වෙළඳපොළ පොලී අනුපාතිකවල යම් අඩු

විමක් මැන කාලීනව නිරීක්ෂණය වී ඇති අතර, දේශීය මුදල් වෙළඳපොළ තුළ මැනකදී සිදු වූ වැඩිදියුණු වීම් සහ අපේක්ෂා මෙන්ම රාජ්‍ය සුරැකුම්පත් මත ඵලදා අනුපාතික අඩුවීම සැලකිල්ලට ගනිමින් ඉතා ඉහළ මට්ටමක පවතින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අය කරන ණය පොලී අනුපාතික ඇතුළු වෙළඳපොළ පොලී අනුපාතික අඩු වීම සඳහා ප්‍රමාණවත් අවකාශයක් පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය.

කෙසේ වෙතත්, රාජ්‍ය සුරැකුම්පත් සම්බන්ධයෙන් පවතින අවදානම් අඩු වීම හේතුවෙන් රාජ්‍ය සුරැකුම්පත් මත ඵලදා අනුපාතිකවල අපේක්ෂිත තවදුරටත් පහළ යෑම, මුදල් තත්ත්වයන්හි සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමට හේතුවක් නොවිය හැකි බව ද මුදල් මණ්ඩලයේ අදහස විය. ඉදිරි කාලයේදී මහ බැංකුව විසින් මුදල් තත්ත්වයන් අඛණ්ඩව සමීපව නිරීක්ෂණය කරන අතර සුදුසු පරිදි කඩිනම් සහ පූර්වෝපායික ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටී.

මුදල් ප්‍රතිපත්ති තීරණය	ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී	
	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	14.50%
	නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	15.50%
	ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	4.00%

**තොරතුරු සටහන:**

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් විරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 25 වැනි දින ප.ව. 1.30ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය ෆේස්බුක් සහ යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මිලඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2023 මාර්තු මස 02 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

**ඇමුණුම 1**

**සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)**

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස (අ)								
	2021					2022			
	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	පළමු මාස ත්‍රයය
කෘෂිකාර්මික	6.4	11.2	-2.8	-3.1	2.5	-6.8	-8.4	-8.7	-8.0
කර්මාන්ත	6.0	21.6	-2.0	1.4	5.6	-4.7	-10.0	-21.2	-11.9
සේවා	3.5	8.3	-1.7	4.3	3.3	0.7	-2.2	-2.6	-1.3
ද.දේ.නි	4.0	16.3	-5.8	2.0	3.3	-1.6	-8.4	-11.8	-7.1

(අ) නව පදනම් වර්ෂය (2015) යටතේ නිකුත් කරන ලද ද.දේ.නි. ඇස්තමේන්තු මත පදනම්ව

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 02: උද්ධමනය**

මාසය		මැයි 22	ජූනි 22	ජූලි 22	අගෝ 22	සැප් 22	ඔක් 22	නොවැ 22	දෙසැ 22
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	39.1	54.6	60.8	64.3	69.8	66.0	61.0	57.2
	ජා.පා.මි.ද. (2013=100)	45.3	58.9	66.7	70.2	73.7	70.6	65.0	59.2
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	28.4	39.9	44.3	46.6	50.2	49.7	49.4	47.7
	ජා.පා.මි.ද. (2013=100)	37.7	49.3	57.3	60.5	64.1	62.4	60.1	57.5

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)**

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)								
	මාර් 22 (අ)	අප්‍රේ 22 (අ)	මැයි 22 (අ)	ජූනි 22	ජූලි 22	අගෝ 22	සැප් 22	ඔක් 22	නොවැ 22
සංචිත මුදල්	1,387	1,482	1,415	1,453	1,436	1,386	1,379	1,342	1,318
පුළුල් මුදල් සැපයුම (M <sub>2b</sub> )	11,576	11,941	11,897	11,901	11,955	11,987	12,051	12,046	12,163
ශුද්ධ විදේශීය වත්කම්	(1,889)	(2,195)	(2,083)	(2,122)	(2,124)	(2,035)	(1,893)	(1,873)	(1,870)
ශුද්ධ දේශීය වත්කම්	13,464	14,136	13,980	14,023	14,079	14,022	13,944	13,919	14,033
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	6,556	6,569	6,523	6,697	6,826	6,990	7,043	7,178	7,293
රාජ්‍ය සංස්ථා/ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය	1,548	1,725	1,750	1,729	1,754	1,700	1,703	1,778	1,760
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	7,534	7,753	7,755	7,714	7,673	7,614	7,577	7,530	7,499
පුළුල් මුදල් සැපයුම (M <sub>4</sub> )	13,992	14,356	14,340	14,335	14,410	14,451	14,540	14,547	14,676

(අ) 2022 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම එම කාලය තුළ මුදල් හා ණය සමස්ත ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

**සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික**

පොලී අනුපාතික (%)	2022 ජූලි අවසානයට	2022 අගෝ අවසානයට	2022 සැප් අවසානයට	2022 ඔක් අවසානයට	2022 නොවැ අවසානයට	2022 දෙසැ අවසානයට	2023 ජන 24 දිනට
<b>ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික</b>							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	14.50	14.50	14.50	14.50	14.50	14.50	14.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	15.50	15.50	15.50	15.50	15.50	15.50	15.50
<b>බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)</b>	15.50	15.50	15.50	15.50	15.50	15.50	15.36
<b>භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)</b>							
දින 91	28.86	32.89	31.94	33.05	32.91	32.64	30.08 (අ)
දින 182	29.24	31.28	30.59	32.53	32.27	32.20	29.07 (අ)
දින 364	29.53	30.50	29.85	29.60	29.46	29.27	28.25 (අ)
<b>ණය අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතීපතා)	24.94	25.76	25.95	27.46	27.89	27.24	27.54 (ආ)
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	15.94	16.86	17.58	17.94	18.42	-	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	22.42	24.18	24.93	25.83	26.04	-	-
<b>තැන්පතු අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	9.56	10.49	11.63	12.60	13.37	14.06	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	12.60	13.90	15.41	16.66	17.59	18.49	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	19.11	21.29	22.06	23.22	23.63	-	-
බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNDFDR)	19.42	21.62	22.55	23.61	24.05	-	-

(අ) 2023 ජනවාරි මස 18 වැනි දින පැවති වෙත්දේසියේ ඵලදා අනුපාතිකය

(ආ) 2023 ජනවාරි මස 20 වන දිනෙන් අවසන් වන සතිය සඳහා

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව